

සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ අන්තර්ජාතික සංවර්ධන සංගමය අතර 2023 සැප්තැම්බර් 21 දින එළඹි අංක 7363 - එල්කේ දරන ණය ගිවිසුමේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අරමුණු, අරමුදල් යෙදවීම හා ව්‍යාපෘති කාලය

ව්‍යාපෘතියේ ණය ගිවිසුමට අනුව, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කරවීමේ නියෝජිතායතනය වන අතර සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වේ. දිළිඳු සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා වඩා හොඳ ඉලක්කගත ආදායම් සහ ජීවනෝපාය අවස්ථා සැපයීම සහ සමාජ ආරක්ෂණ පද්ධතියේ ප්‍රතිචාරශීලීභාවය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීම ව්‍යාපෘතියේ අරමුණු වේ. ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම්, මුදල් හුවමාරු කිරීම, දිළිඳු සහ අවදානමට ලක්විය හැකි පවුල් සඳහා අවස්ථා වර්ධනය කිරීමේ පරීක්ෂණාත්මක වැඩසටහන, සහ ව්‍යාපෘති කළමනාකරණය සහ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සඳහා ව්‍යාපෘති කළමනාකරණය යන සංරචක 03 ක් යටතේ ක්‍රියාත්මක වේ. ණය ගිවිසුම අනුව, ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු. මිලියන 61,399.68 කට සමාන එ.ජ.ඩො. මිලියන 192 ක් වූ අතර අන්තර්ජාතික සංවර්ධන සංගමය මගින් ලබා දීමට එකඟ විය. ව්‍යාපෘතියේ කටයුතු 2023 දෙසැම්බර් 14 වන දින ආරම්භ කර 2027 සැප්තැම්බර් 21 වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත.

1.3 මතය

2024 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මුදල් ප්‍රවාහය ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ

1.4 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විසින් විගණනය සිදුකරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ. ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්ස්‍රෝධය, ව්‍යාජ ලේඛන සැකසීම, චේතනාන්විත මඟහැරීම, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- ව්‍යාපෘතියේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශ්වයන් දැනුවත් කරන ලදී.

2. මූල්‍ය කාර්යසාධනය

2.1 ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් පිළිබඳ මූල්‍ය ප්‍රගතිය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශ
(අ) 2024 වර්ෂය සඳහා ව්‍යාපෘතියේ 01 වන සංරචකය වෙනුවෙන් සංශෝධිත චෙත්තිරීම රු. මිලියන 27,390 ක් වූ අතර, ඒ සඳහා සිදු කළ සත්‍ය වියදම රු. මිලියන 19,949 ක් වීමෙන් ප්‍රතිපාදන ඉතිරි වීම රු. මිලියන 7,441 ක වූ අතර එය චෙත්තල මුදලින් ආසන්න වශයෙන් සියයට 27 ක් විය. මෙම වෙනස මගින් ප්‍රතිපූර්ණය කරනු ලබන මුදල අධිඇස්තමේන්තුගත වීමක් නිරූපණය වේ.	එකඟ වේ.	ව්‍යාපෘතිය කාලානුරූපීයව අවසන් කිරීමට, චෙත්තල අයවැය ඵලදායී ලෙස භාවිතා කරනු ඇති බව සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ) 2024 වර්ෂයේදී සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ප්‍රතිලාභීන් වෙත ගෙවීම් කිරීම සඳහා මාරු කරන ලද රු. මිලියන 148,260 මුදලෙන් රු. මිලියන 415 ක් වැරදි බැංකු ගිණුම් අංක, වසා දැමූ හෝ සීමා කරන ලද ගිණුම් සහ එවැනි අනෙකුත් ගැටළු වැනි විවිධ හේතූන් නිසා ආපසු ලැබී තිබුණි. මෙය ද ප්‍රතිපූර්ණ වටිනාකම අඩු වීමට හේතු වී තිබුණි.	එකඟ වේ.	ප්‍රතිලාභී දත්ත කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කර, අධීක්ෂණ හා පසු විපරම් ක්‍රියාමාර්ග සඳහා ඵලදායී ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම අවශ්‍ය වේ.
(ඇ) ව්‍යාපෘතියේ සංරචක 3.1 යටතේ 2024 වර්ෂය සඳහා සංශෝධිත ප්‍රතිපාදනය රු. මිලියන 430ක් වූ අතර, ලෝක බැංකුව විසින් ලබාදුන් අත්තිකාරම් රු. මිලියන 70 ක් විය. කෙසේ වුවද, සත්‍ය වියදම රු. මිලියන 57.8 ක් වීමෙන් භාවිතා නොකළ ශේෂය රු. මිලියන 12.2 ක් වූ අතර එය චෙත්තල මුදලින් ආසන්න වශයෙන් සියයට 17 ක් වී තිබුණි.	එකඟ වේ.	ව්‍යාපෘතිය කාලානුරූපීයව අවසන් කිරීමට, චෙත්තල අයවැය ඵලදායී ලෙස භාවිතා කරනු ඇති බව සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.
(ඈ) ව්‍යාපෘති කළමනාකරණය සහ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා සිදු කළ වියදම් ක්‍රියාකාරකම් යටතේ ක්‍රියාකාරකම් 15ක් සඳහා මුදල් බෙදා දී තිබුණි. ඒ අතරින් ක්‍රියාකාරකම් 09 ක ප්‍රතිපාදන මුදලින් සියයට 70 කට වඩා වැඩි ප්‍රතිශතයක් ඉතිරි වී තිබුණි. මෙය ප්‍රධාන වශයෙන් අපේක්ෂිත කාලසීමාව ඇතුළත ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු නොකිරීම, සැලසුම් කළ ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක නොකිරීම, සහ සංගණනය ගාස්තු (Enumeration fee) සඳහා වෙන් කරන ලද රු. මිලියන 200ක මුදල සම්පූර්ණයෙන් භාවිතා නොකිරීම නිසා සිදු වී තිබුණි.	එකඟ වේ.	මුදල් ඵලදායී ලෙස භාවිතා වන බව සහතික කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ අනෙකුත් සම්බන්ධ ක්‍රියාකාරකම් වේගවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

(ඉ) 2024 වර්ෂය සඳහා ව්‍යාපෘතිය විසින් වියදම් කළ එකඟ වේ.
මුළු මුදල රු. 4,668,724 ක් වූ අතර එයින් රු. 3,659,532 ක් ගොඩනැගිලි කුලී, රු. 545,492 ක් පිරිසිදු සේවා සපයා ගැනීම සඳහා, සහ රු. 463,700 ක් වාහන ඉන්ධන සඳහා වියදම් විය. කෙසේ වුවද, මෙම වියදම් සාමාන්‍යයෙන් ව්‍යාපෘතිය සහ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය යන දෙකම ආවරණය කරන බව නිරීක්ෂණය විය.

ගෙවීම් සම්බන්ධ අභ්‍යන්තර පාලන පද්ධතිය ශක්තිමත් කළ යුතුය.

3. භෞතික කාර්යසාධනය

3.1 ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් පිළිබඳ භෞතික ප්‍රගතිය

සංරචකය/ ක්‍රියාකාරකම / උප ක්‍රියාකාරකම		2024 දෙසැම්බර් 31 දිනට අපේක්ෂිත භෞතික කාර්යසාධනය	විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශ
(අ) සංරචකය ව්‍යාපෘති කළමනාකරණය සහ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම	3.1 -	ඒකාබද්ධ සුබසාධන කළමනාකරණ පද්ධතිය සඳහා මොඩියුල 12ක් සංවර්ධනය කිරීම	ඇස්තමේන්තුගත කොන්ත්‍රාත් වටිනාකම රු.මිලියන 25 ක් වූ IWMS පද්ධතිය සඳහා එක් වසරක දීර්ඝ කරන ලද කොන්ත්‍රාත් කාල සීමාව අවසන් වන විට, මොඩියුල 12 ක් අතරින් මොඩියුල 8 ක් පමණක් සංවර්ධනය කර තිබුණි. කෙසේ වුවද, කොන්ත්‍රාත් වටිනාකමෙන් සියයට 60 ක් වන රු.මිලියන 15 ක් ගෙවා තිබුණි. ඇස්තමේන්තු වටිනාකම රු. මිලියන 10 ක් වන ඉතිරි මොඩියුල 4, මේ වන විටත් සංවර්ධනය කර නොතිබුණි.	එකඟ වේ.	ව්‍යාපෘතිය විසින් කොන්ත්‍රාත් තුළම වගකීම් දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු අතර ඉතිරි මොඩියුල සම්පූර්ණ කිරීම වේගවත් කළ යුතුය.
(ආ) සංරචකය මුදල් මාරු කිරීම්	01 -	2024 දෙසැම්බර් මස වන විට, සියලුම සුදුසු ප්‍රතිලාභීන් ඒකාබද්ධ සුබසාධන කළමනාකරණ පද්ධතියට ලියාපදිංචි කිරීම.	සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ලබා දුන් තොරතුරු අනුව, 2024 දෙසැම්බර් මස තුළ පද්ධතියේ ලියාපදිංචි වූ අඩු ආදායම්ලාභීන් හා වැඩිහිටි දිමනා හිමි ප්‍රතිලාභීන් 2,233,159 ක් සඳහා රු. මිලියන 12,630 ක් ගෙවා	සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය විසින් මිලදී ගත් IWMS පද්ධතියේ සියලුම සංරචක,	සියලුම ප්‍රතිලාභීන් පද්ධතිය තුළ ලියාපදිංචි කිරීමට සහ සියලු ගෙවීම් ස්ථාපිත

නිවුණි. එම මස තුළ පද්ධතියේ ලියාපදිංචි නොවූ ප්‍රතිලාභීන් 520,707 දෙනෙකු වෙත රු. මිලියන 2,389 ක් ගෙවා තිබුණු අතර එය සමස්ත ගෙවීම්වලින් සියයට 19 කට සමාන විය. කෙසේ වුවද, සියලුම ජරතිලාභීන් පද්ධතියට ලියාපදිංචි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ දක්වා ගෙන නොතිබුණි.	වර්ගීකරණය කරන ලද ප්‍රතිලාභීන් ලියාපදිංචි කිරීම සඳහා අවසන් කර නොමැත. එබැවින්, සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය විසින් ප්‍රමුඛතා තුනක් යටතේ P1, P2, P3 වශයෙන් වයස්ගත පුද්ගලයන්, හඳුනා නොගත් හේතුවකින් ඇති වූ නිදන්ගත වතුගඩු රෝගීන් සහ ආබාධිත ප්‍රතිලාභීන් නැවත සංගණනය කිරීම සහ IWMS පද්ධතිය තුළ ලියාපදිංචි කිරීම සඳහා පද්ධතියේ සංශෝධන සහ නඩත්තු කටයුතු සිදු කිරීමට එහි සංවර්ධක සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේ.	පද්ධතිය හරහා පමණක් සිදු වන බව සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග යෙදිය යුතුය.
---	---	--

(ඇ) සංරචකය 3.1 - ව්‍යාපෘති කළමනාකරණය සහ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම	IWMS ගිවිසුම තුළ පද්ධතියේ නඩත්තු කටයුතු, වගකීම් සහ ගිවිසුම්ගත කාලයෙන් පසු	පද්ධතිය සංවර්ධනය (IWMS) සම්බන්ධ එළඹ තිබූ ගිවිසුම තුළ පද්ධතිය නඩත්තුව හෝ වගකීම් පැහැදිලි කිරීම සම්බන්ධ	එකඟ වේ.	සියළු සේවා විධිමත් කොන්ත්‍රාත් ගිවිසුම්වලට අනුව
---	--	--	----------------	--

	ලබාදිය යුතු සේවා සම්බන්ධ කරුණු පැහැදිලිව ඇතුළත් කළ යුතුය.	ප්‍රතිපාදන ඇතුළත් වී නොතිබුණි. කෙසේ වුවද, ගිවිසුම කල් ඉකුත් වූ පසුව ද විධිමත් ගිවිසුමකින් තොරව මාස 7 ක කාලයක් සංවර්ධක විසින් සේවා සැපයීම සිදු කර තිබුණි.	සම්පාදනය කරනු ලබන බව සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.
(ඇ) සංරචකය 3.1 – ව්‍යාපෘති කළමනාකරණය සහ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම	IWMS පද්ධතිය ව්‍යාපෘති කාලසීමාව තුළ ක්‍රියාත්මක කළ යුතුය.	ලෝක බැංකු ණය යටතේ මූල්‍ය ආධාර ලබා දී තිබූ සමාජ ආරක්ෂක ජාල ව්‍යාපෘතිය (Social Safety Net Project) සඳහා ලබා දී තිබුණු පස් අවුරුදු කාල සීමාව නිම වී දින දීර්ඝ කරනු ලැබූ වර්ෂය තුළ IWMS පද්ධතිය සම්පූර්ණ වශයෙන් ස්ථාපිත කිරීම සඳහා සැලසුම් කර තිබුණි. ව්‍යාපෘති කාල සීමාව තුළ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කළද, ශක්‍යතා අධ්‍යයනයක් (feasibility study) සිදු කර නොතිබුණු අතර නිසි කාල රාමුවක් ද සකස් කර නොතිබුණි. එසේම වගකිව යුතු නිලධාරීන් විසින් අවශ්‍ය කටයුතු නිසි පරිදි සැලසුම් කර ක්‍රියාත්මක කර නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස,	
		(i) පද්ධතිය සම්පූර්ණ වී නොතිබුණු අතර, එහි අපේක්ෂිත අරමුණු සපුරා නොතිබුණි.	එකඟ වේ. ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණු සාර්ථකව ඉටු කර ගැනීම සඳහා හොඳ ව්‍යුහාත්මක සැලැස්මක් සකස් කර එය අනුගමනය කිරීම අවශ්‍ය වේ.

(ii) සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් IWMS පද්ධතියේ සංවර්ධක සමඟ 2025 ජනවාරි 16 දින පද්ධති නඩත්තුව සහ අභිරුචිකරණය සඳහා රු. මිලියන 26 ක පිරිවැයක් සහිත නව ගිවිසුමකට ඇතුළත් වී තිබුණි. මෙම වියදම ද ව්‍යාපෘතිය මගින් මූල්‍යනය කිරීමට සැලසුම් කර තිබුණි. ඒ අනුව, පද්ධතිය සංවර්ධනය සඳහා මුළු පිරිවැය, අමතර රු. මිලියන 26 ක පිරිවැය සමඟ රු. මිලියන 41 දක්වා ඉහළ ගොස් තිබුණු අතර, එය මුල් පිරිවැයට සාපේක්ෂව සියයට 63 ක වැඩි වීමක් වී තිබුණි.	එකඟ වේ. ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණු සාර්ථකව ඉටු කර ගැනීම සඳහා හොඳ ව්‍යුහාත්මක සැලැස්මක් සකස් කර එය අනුගමනය කිරීම අවශ්‍ය වේ.
--	---

(iii) විගණනය වෙත ඉදිරිපත් කළ තොරතුරු අනුව, 2026 සිට IWMS වෙනුවට “සමාජ ආරක්ෂණ තොරතුරු කළමනාකරණ පද්ධතිය” යන නව පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි. මෙම පද්ධතිය, අදාළ සියළු පද්ධතීන් ඒකාබද්ධ කර ජාතික ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තීන්ට අනුකූල වන සේ නවීන තාක්ෂණයන් හා ක්‍රමෝපායයන් අන්තර්ගත කරමින් නිර්මාණය කරනු ලැබූ සමාජ ආරක්ෂණ තොරතුරු කළමනාකරණ පද්ධතියක් ලෙස	එකඟ වේ. ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණු සාර්ථකව ඉටු කර ගැනීම සඳහා හොඳ ව්‍යුහාත්මක සැලැස්මක් සකස් කර එය අනුගමනය කිරීම අවශ්‍ය වේ.
---	---

ක්‍රියාත්මක කිරීමට
අදහස් කර තිබුණි. ඒ
අනුව, IWMS
සංවර්ධනය සහ
අභිරුචිකරණය සඳහා
දරන ලද පිරිවැය සහ
සිදු කරන ලද
කාර්යයන් නිෂ්කාර්යය
වීමේ අවදානමක්
පැවතුණි.

- (ඉ) සංරචකය 3.1 – ව්‍යාපෘති විගණනය සැලසුම් කළමනාකරණය සහ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම
- විගණනය සැලසුම් කළ පරිදි සිදු කර තිබුණි.
- IWMS පද්ධතියේ දුර්වලතා හඳුනා ගැනීම සහ අනාගතයේ අවශ්‍ය වැඩිදියුණු කිරීම් හඳුනා ගැනීම සඳහා සැලසුම් කළ පද්ධති විගණනය, 2024 වසර තුළ සැලසුම් කළ පරිදි සිදු කර නොතිබුණි.
- කොන්ත්‍රාත්තු ව අවසන් වූ පසු, දැනට පවතින IWMS පද්ධතිය සඳහා ඇගයීමක් සහ පද්ධති විගණනයක් සිදු කිරීම සඳහා උපදේශන ආයතනයක් තෝරා ගැනීමට අපේක්ෂිත වේ. තවද, උපදේශන ආයතනයක් ප්‍රසම්පාදනය කිරීම සඳහා ලෝක බැංකුවේ අනුමැතිය ලැබී ඇති අතර, ප්‍රසම්පාදන ක්‍රියාවලිය ද දැනටමත් ආරම්භ කර ඇත.

3.2 පද්ධති සහ පාලනයන්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශ
(අ) පද්ධතිය තුළ ප්‍රතිලාභීන්ගේ තොරතුරු සත්‍යාපනය කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මූල්‍ය ආයතන, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යන අදාළ අනෙකුත් රාජ්‍ය ආයතනවල දත්ත පද්ධති සමඟ සම්බන්ධ වීමට පද්ධතිය තුළ නිසි යාන්ත්‍රණයක් ස්ථාපිත කර නොතිබුණි.	සටහන් කරගන්නා ලදී. අපගේ අවශ්‍යතාවයන් පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් කිහිප වතාවක් සාකච්ඡා පවත්වා ඇත. කෙසේ වුවද, ඒ පිළිබඳව මෙතෙක් ධනාත්මක පිළිතුරක් ලැබී නොමැත. කෙසේ වුවද, නව සමාජ ආරක්ෂණ තොරතුරු කළමනාකරණ පද්ධතිය මගින් අනෙකුත් ආයතනවල සේවාවන් සමඟ ඒකාබද්ධ වීමට හැකි වනු ඇත.	අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ වී, ආරක්ෂිත දත්ත ඒකාබද්ධ කිරීමේ ක්‍රමවේදයක් සංවර්ධනය කර ක්‍රියාත්මක කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය අවසානය වන විට, දුක්ගැනවිලි විසඳන යාන්ත්‍රණය හරහා ලැබුණු දුක්ගැනවිලිවලින් සියයට 40 ක් විසඳා නොතිබුණි. එමෙන්ම, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341 න් 24 ක් පමණක් ප්‍රතිලාභීන්ගේ වාර්තා යාවත්කාලීන කිරීම සහ සංශෝධන සඳහා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයට තොරතුරු ඉදිරිපත් කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් තේරීමේදී ප්‍රමාද සිදු වී තිබුණි. එම නිසා, මෙම ක්‍රියාකාරකම් සඳහා වෙන්කරන ලද ව්‍යාපෘති අරමුදල් ඵලදායී ලෙස භාවිතා කර නොතිබුණි.	එකඟ වේ.	දුක් ගැනවිලි හසුරුවන ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කර, ප්‍රතිලාභීන්ගේ තොරතුරු කාලීනව ඉදිරිපත් වීම තහවුරු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධතාවය ශක්තිමත් කළ යුතුය.